

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දිය ජාතිකයන් රුගත් දවෙන විශේෂ ගුවන් යානය කොළඹ සිට ඉන්දියාව බලා පිටත් වේ

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයන් 156 දෙනෙකු රුගත් එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානයක් (AI 1202) 2020 ජූනි මස 15 වන දින කොළඹ සිට කොච්චි සහ බංගලාදුරු වන පිටත් විය. ලොව පුරා විවිධ රටවල සිරව සිටින ඉන්දියානුවන් නැවතත් සිය රටට ගනේවා ගැනීම සඳහා ඉන්දියාව විසින් මනෙකේ ක්‍රියාත්මක කර ඇති විශාලතම වැඩසටහන වන 'චන්ද්‍රෝ භාරත්' මහෙසුමේ තවෙන අදියර යටතේ මෙම ගුවන් යානය සුදානම් කර තිබිණ.

2. ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී මෙම ඉන්දිය ජාතික මගීන් හමු වූ අතර ඔවුන්ට සුරක්ෂිත ගුවන් ගමනක් ප්‍රාරම්භ කළේය. එසේම එතුමා ඔවුන් නැවතත් මවරටට යාම සම්බන්ධයෙන් සිය සතුව පළ කළේය. මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දිය ජාතිකයන් මවරටට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළේය.

3. කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ජාත්යන්තර සංචාර මත පැනවී තිබෙන සීමා නිසා ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දිය ජාතිකයන් නැවතත් තම රට වනෙ යාමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිය සතුව ප්‍රකාශ කළේය. මේ වන විට ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දිය ජාතිකයන් 1000 කට අධික පිරිසක් මෙම ගුවන් යානය, 2020 මැයි මස 29 වන දින පිටත් වූ විශේෂ එයා ඉන්ඩියා ගුවන් යානය, ජූනි 1 වන දින කොළඹ සිට ටුවිකොරින් වන පිටත් වූ ඉන්දිය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව සහ විවිධ විශේෂිත ගුවන් යානා මගින් එරටට රුගනෙ ගොස් ඇත.

4. මිලග විශේෂ ගුවන් යානය වන එයා ඉන්ඩියා සමාගමේ AI 0282 ගුවන් යානය 2020 ජූනි 22 වන දින කොළඹ සිට දිල්ලි-ලක්නව්-ගයා වන පියාසර කිරීමට නියමිතය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වීමේ මත පදනම්ව මෙම ගුවන් යානය සඳහා මගී

ලෝඛනයක් සකස් කර ඇත. මේ සඳහා සවේචයනේ ඉවත් කරන ලද සංකරමණික ශ්රමිකයන්/කම්කරුවන්, කට්ටි කාලීන වීසා බලපත්ර කල් ඉකුත් වූ අයවලුන්, හදිසි වෛද්‍ය අවශ්යතා ඇති අයවලුන්, ගර්භණී මව්වරුන්/ජයශේඨ පුරවැසියන්, පවුලේ සාමාජිකයකුගේ අවමංගල්යයක් සඳහා ඉන්දියාවට යාමට අවශ්ය කරන අයවලුන් සහ ඉන්දිය රජයේ අභ්යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විදේශ රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන් සිය රටට ගනේවා ගැනීමේ සම්මත මහෙයුමේ ක්රියා පටිපාටියේ දැක්වෙන පරිදි ශිෂ්යයන් ඇතුළු අත්යාවශ්ය අයවලුන් සඳහා ප්රමුඛත්වය ලබා දෙනු ඇත.

5. මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නැති ඉන්දිය ජාතිකයන්ට පහත ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය. https://hicolombo.gov.in/COVID_helpline ශ්රී ලංකාවේ සිරව සිටින ඉන්දිය ජාතිකයන්ට ඉවසීම සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වලට අඩවියේ සහ සමාජ මාධ්යයන්හි යාවත්කාලීන කිරීමේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

6. මේ වන විට වන්දේ භාරත් මහෙයුමේ තවෙන අදිරය ක්රියාත්මක අතර එය ජූලි 2 වන දා තෙක් ක්රියාත්මක කෙරෙනු ඇත. වන්දේ භාරත් වැඩසටහනේ සාර්ථකත්වය සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, සෞඛ්ය සහ පවුල් සුබසාධන අමාත්‍යාංශය, අභ්යන්තර කටයුතු අමාත්‍යාංශය, ලොව පුරා ඇති ඉන්දිය තානාපති සහ කොන්සියුලර් කාර්යාල සහ ඉන්දියාවේ ප්රාන්ත ආණ්ඩු විසින් ක්රියාත්මක සාමූහික ප්රයත්නයක ප්රතිඵලයක් වේ. මෙම මහෙයුම යටතේ 2020 මැයි 7 වන දිනය සිට ඉන්දිය ජාතිකයන් 165,000කට අධික පිරිසක් විදේශයන්හි සිට ඉන්දියාවට ගනේවා ගෙන ඇත.

කොළඹ

ශක වර්ෂ 1942 ජෛෂ්ඨ 25

2020 ජූනි 15